

Uva Wellassa University

Tender for Supply

of

Canteen Service

Main Canteen - UWU/GA/CS/21/03

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා ආපනශාලා සේවය පවත්වාගෙන යාම

ප්‍රධාන ආපනශාලාව ටෙන්ඩර් අංක - යුඩබ්ලි/ජීඒ/සීඑස් /21/03

ටෙන්ඩර් කොන්දේසි

01. මෙම විශ්වවිද්‍යාලයට අයත් ප්‍රධාන ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ටෙන්ඩර් කැඳවනු ලබන අතර ඒ අනුව සාර්ථක ටෙන්ඩර් කරුවන්ට ආපනශාලා සේවය පවත්වාගෙන යාම සඳහා පවරනු ලැබේ.

02. ඉහත නම් සඳහන් ආපනශාලාව සඳහා මෙම ටෙන්ඩරය කැඳවනු ලබන අතර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලබයි.සාර්ථක ටෙන්ඩර් කරුවන්ට ආපනශාලා සේවය ලබා දේ.

03. එයට අමතරව ආයතනයේ උත්සව අවස්ථා වැනි අවස්ථාවලදී ආයතනය විසින් දන්වන පරිදි විශේෂ ආහාර වට්ටෝරු වලට අනුකූලව ආහාර සහ කෙටි ආහාර ටෙන්ඩර්කරු විසින් සැපයිය යුතු වේ.

04.ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හෝ රජයේ කොන්ත්‍රාත්තු පැහැර හැර අසාධුගත ටෙන්ඩර්කරුවන් සමග කොන්ත්‍රාත් ඇති කර ගනු නොලැබේ.ටෙන්ඩර්කරු එසේ අසාධුගත නොවුවේකු බවට ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කරන අවස්ථාවේදීම ලිඛිත ප්‍රකාශයක් කළ යුතුය.

05.සියලු මිල ගණන් ඇතුළත් ටෙන්ඩර් පත්‍රිකා මේ සමඟ ඇති ආකෘති පත්‍ර පිටපත් දෙක බැවින් සම්පූර්ණ කර ටෙන්ඩර්කරුගේ අත්සන හා දිනය යොදා කවරයක බහා මුද්‍රා තබා , වම්පස උඩකෙළවරේ “ප්‍රධාන ආපනශාලා සේවය ටෙන්ඩර් අංක යුඩබ්ලි / ජීඒ / සීඑස් / 21/03 “ සඳහන්කර සහාපති, ප්‍රසම්පාදන කමිටුව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, පස්සර පාර, බදුල්ල වෙත 2021.11.10 දින හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් මෙම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කාර්යාලයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුය. ටෙන්ඩර්කරුගේ පළපුරුද්ද , මුදල් තත්ත්වය(බැංකු ගිණුම් විස්තර) සහ අනන්‍යතාව සනාථ කිරීම සඳහා අවශ්‍ය සහතිකවල ඡායාරූප පිටපත්දටෙන්ඩර් අයදුම්පත් සමඟ එවිය යුතුය.

06. 2021.11.10 දින ප.ව.02.30 පසු වූ වහාම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කාර්යාලයේදී ටෙන්ඩර් විවෘත කරනු ලැබේ.එම ටෙන්ඩර් විවෘත කරනු ලබන අවස්ථාවට ටෙන්ඩර්කරුට හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙකුට පැමිණ සිටිය හැකිය. මෙම ආපනශාලා සේවය පවත්වාගෙන යාම එක් කොන්ත්‍රාත්කරුවෙකුට පමණක් පවරනු ලැබේ.කිසිම හේතුවක් නොදන්වා ඕනෑම ටෙන්ඩරයක් හෝ ටෙන්ඩර් සියල්ලම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියද ප්‍රසම්පාදන කමිටුව සතුය.මෙම ටෙන්ඩරය පිළිබඳව විශ්වවිද්‍යාලීය ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසන් තීරණය වන්නේය.

07. තෝරා ගන්නා ටෙන්ඩර්කරුට ආපනශාලා සේවා කොන්ත්‍රාත්තුව හෝ කොන්ත්‍රාත්තුවෙන් කොටසක් හෝ වෙනත් අයෙකුට පැවරිය නොහැකිය.

08. තෝරාගන්නා ලද සාර්ථක ටෙන්ඩර්කරුවන් ඔවුන් වෙත ටෙන්ඩරය ප්‍රදානය කළ බැව් දැන්වූ ලිපියේ දින සිට වැඩකරන දින 07 ඇතුළත ආපනශාලා සේවය සඳහා වන රු.60,000.00 ක බැගින් ඇප තැන්පතුව සහ ටෙන්ඩර් කාලයට අදාළ පහත සඳහන් මුදල් මෙම විශ්වවිද්‍යාලය වෙත ගෙවා රිසිට්පත් ඉදිරිපත් කළ යුතුය.ඉන්පසු විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹිය යුතුය. එමෙන්ම ටෙන්ඩරය පිරිනමා දින 07 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතුය.

ප්‍රධාන ආපනශාලාව සඳහා
මාසික කුලිය (රු.)

මාසික විදුලි ගාස්තුව (රු.)

1,500.00

2,000.00

ගිවිසුම්ගත එකඟතා වලට යටත්ව ආපනශාලා සේවා කොන්ත්‍රාත්තුව භාර ගැනීමට පෙර මාස 12 ක් සඳහා කුලිය විශ්වවිද්‍යාලයට ගෙවා තිබිය යුතුය.

09. මෙම කොන්දේසි පත්‍රිකාවේ ඉහත 08 වන ඡේදය ප්‍රකාර තැන්පත් කරනු ලබන ආරක්ෂක තැන්පතු මුදල, මෙම ටෙන්ඩරය හා අදාළ මොනරම් කොන්දේසියක් කඩ කිරීමේදී සිදුවිය හැකි අලාභ හෝ වන්දි ආදිය අඩු කිරීමට යටත්ව කොන්ත්‍රාත්තුව පවත්නා තෙක් මෙම විශ්වවිද්‍යාලයේ රඳවාගනු ලැබේ.(තැන්පතු මුදල ආපසු ලබා ගැනීමේදී විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ කුචිතාන්විතයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.)

10. සාර්ථක ටෙන්ඩර්කරුවන් මෙම සේවාව හරියාකාරව පවත්වාගෙන යාමට අවශ්‍ය වියස අවු.18 ට නොඅඩු නිරෝගි සේවකයින් සේවයේ යෙදවිය යුතුය. ඔවුන්ට පිළිගත් නීත්‍යානුකූල වේතන ගෙවිය ගෙවිය යුතුය.එසේම අදාළ කම්කරු නියමාවලියට අනුකූලව කරනු ලබන ව්‍යවස්ථාපිත අඩු කිරීම් / ගෙවීම් පිළිබඳ විස්තර (උදා - සේ.අ.අ./ සේ.නි.භා.අ.) ඊළඟ මාසයේ 15 වන දිනට ප්‍රථම විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.යොදවනු ලබන සෑම සේවකයකුගේම අපේක්ෂිත විනය , පවිත්‍රතාවය සම්බන්ධයෙන් ටෙන්ඩර්කරු වගවිය යුතුය.කොන්ත්‍රාත්තුව භාර ගෙන මසක් ඇතුළත ආපනශාලාවේ සියලුම සේවකයින් උභව වෙල්ලස්ස විශ්වවිද්‍යාලීය වෛද්‍ය නිලධාරී හෝ විශ්වවිද්‍යාලය විසින් නම් කරනු ලබන වෛද්‍යවරයෙකු මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා භාජනය වියයුතු අතර ඒ සඳහා වන වියදම් කොන්ත්‍රාත්කරු විසින් දැරිය යුතුය.එමෙන්ම නවක සේවක සේවිකාවන් බඳවා ගනු ලබන්නේ නම් එම සේවක සේවිකාවන් සේවයේ යෙදවීමට පෙර වෛද්‍යවරයෙකු මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා භාජනය විය යුතුය.සේවක සේවිකාවන්ගේ සේවය පිළිබඳ පැමිණිලි ලැබුනහොත් ඒ ගැන කරුණු පරීක්ෂා කර බලා අදාළ සේවක සේවිකාවන්ගේ සේවයේ යෙදවීම පිළිබඳ නියෝග ආපනශාලා කමිටුවේ නිර්දේශය මත උපකුලපති විසින් නිකුත් කරනු ඇත.ටෙන්ඩර්කරුවන් එම නියෝග ක්‍රියාත්මක කළ යුතුය.මෙසේ නියෝග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආපනශාලා සේවකයෙකුට ගෙවීමට සිදුවන වේතන හෝ වන්දි ආදිය වේ නම් ඒ සඳහා කිසිදු වගකීමක් විශ්වවිද්‍යාලය සතු නොවන අතර ඒ සෑම වියදමක්ම දැරීමට කොන්ත්‍රාත්කරු එකඟ විය යුතුය.

මෙම සේවා හොඳ තත්වයෙන් හරියාකාරව පවත්වාගෙන යන්නේද යන්න පරීක්ෂා කිරීමට ශිෂ්‍ය උපදේශකවරුන්ට, ආපනශාලා කමිටු නියෝජිතයන්ට සහ විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරී තැනට හෝ උපකුලපති විසින් බලය පවරනු ලැබූ ඕනෑම නිලධාරියෙකුට හෝ රජයේ අදාළ නිලධාරීන්ට බලය ඇත.

11.මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ දින සිට අවුරුද්දක කාල සීමාවකට වලංගුය.එහෙත් මෙම කොන්ත්‍රාත් කාලය තෙමසක පරීක්ෂණ කාලයකට යටත් වන අතර එම පරීක්ෂණ කාලය තුළ හරියාකාරව ආපනශාලා සේවය පවත්වාගෙන යාමට ටෙන්ඩර්කරු අපොහොසත් වුවහොත් පරීක්ෂණ කාලය තුළදීම හෝ පරීක්ෂණ කාලය අවසානයේදී හෝ කොන්ත්‍රාත්තුව අවසන් කළ හැක.කොන්ත්‍රාත් කාලය වසරකට වඩා දීර්ඝ කරන්නේ නම් ප්‍රසම්පාදන කමිටුවේ අභිමතය පරිදි සේවා පවත්වාගෙන යාමේ තත්වය අනුව කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම පිළිබඳව සලකා බැලිය හැකිය.

කොන්ත්‍රාත්තුව දීර්ඝ කරන්නේ නම්, කොන්ත්‍රාත්තුව අවසන් වීමට දින 14 කට පෙර කොන්ත්‍රාත්කරුට දැනුම් දෙනු ඇත. කොන්ත්‍රාත්කරුට සේවා පවත්වාගෙන යාමේ අපහසුතාවයක් ඇතොත් දෙමසක් කල් ඇතිව උපකුලපති වෙත ලිඛිතව දැනුම් දීමකින් පසුව කොන්ත්‍රාත්තුව අවසන් කළ හැකිය.කොන්ත්‍රාත් කාලය තුළ නිසියාකාරව සේවා පවත්වාගෙන යාමට අපොහොසත් වීම නිසා කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට සිදුවුව හොත් ආරක්ෂක තැන්පතුවෙන් 50% ක මුදලක් අය කර ගැනීමට කටයුතු කරනු ඇත.

පිළිගත් ටෙන්ඩර්කරු

- I. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ අමුත්තන් සඳහා සැපයිය යුතුය.
- II. සියළුම ආපනශාලා සේවකයින් හඳුනා ගැනීමට පහසු වන ලෙස දිග කලිසමකින් හෝ සරමකින් හෝ එකම වර්ණයක කම්සයකින් සැරසී සිටිය යුතුය. නිරතුරුවම ආපනශාලා සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ආවරණ පිළි සහ විශ්වවිද්‍යාල සේවකයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සබන්, තුවා, අත් පිසිනා, ආදිය සැපයිය යුතුය.
- iii. ආපනශාලාවේ පාවිච්චියට ගැනෙන පිහන් සහ කෝප්ප මැටි හෝ වීදුරු බඳුන් (ආහාර සඳහා ප්‍රමිතිගත) විය යුතු අතර අනෙකුත් භාජන මැටි ප්ලාස්ටික් හෝ වීදුරු උපකරණ විය යුතුය.ඒවා ඉතාමත් පිරිසිදු තත්වයෙන් තිබිය යුතුය.
- iv. ආපනශාලාව සෑම දිනකම පෙ.ව.06.00 සිට ප.ව.09.00 දක්වා සේවා සඳහා විවෘතව තැබිය යුතුය.ප.ව.09.00 පසු විවෘත කර තැබිය යුතු විශේෂ අවස්ථාවලදී ඒ සඳහා අවසර ලබා ගත යුතුය.
- v. ආහාරපාන රැස්කර තබා ගැනීම පිළිබඳ සනීපාරක්ෂක නීතිරීති වලට සරිලන පරිදි හා කෘමීන් හට පැමිණිය නොහැකි පරිදි වීදුරු අල්මාරි තුළ ආහාරපාන තැන්පත් කළ යුතු අතර පලදුර්භී ගිය හා නුසුදුසු භාණ්ඩ හෝ උපකරණ පාවිච්චි නොකළ යුතුය.(ආහාර පිළියෙළ කිරීම හා තබා ගැනීම පිළිබඳ විශ්වවිද්‍යාලය මගින් සපයන වෙනත් උපදෙස් ඇතොත් ඒවාට අනුව කටයුතු කිරීමට එකඟවිය යුතුය.)
- vi. පැමිණිලි සඳහා ලේඛණයක් පවත්වා ගත යුතුය. මෙම පැමිණිලි ආපනශාලා කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒ පිළිබඳව එම කමිටුවේ තීරණ ලැබී යටත් පිරිසෙයින් තෙදිනක් ඇතුළත ඒවා නිවැරදි කළ යුතුය.
- Vii . සියළුම ද්‍රව්‍ය ගබඩා කිරීම, ආහාර පාන පිළියෙළ කිරීම හා සැපයීම ඉතා පිරිසිදුව කළ යුතුය.
- Viii. අත් ආවරණ පැළඳ හෝ ඒ සඳහා භාවිතා කරන උපකරණ භාවිතයෙන් පිසූ ආහාර හා කෑමට ගන්නා වෙනත් ආහාර සංග්‍රහ කිරීම කළ යුතුය.
- ix. ආපනශාලාව පවත්වාගෙන යාමේදී දිනපතා ආපනශාලාවේ ඇතුළත හා පිටත පිරිසිදු කළ යුතුය.
- x. ආපනශාලාව තුළ පිසින ලද ආහාර විශ්වවිද්‍යාලයෙන් පිටතට රැගෙන යාම හෝ පිටත විකිණීම නොකළ යුතු අතර විශේෂ අවස්ථා වලදී ඒ සඳහා අවසර ලබා ගත යුතුය.කිසිදු හේතුවක් නිසාවත් ආහාර සකස් කෙරෙන පරිශ්‍රය තුළ හෝ ආපන ශාලාව තුළ හෝ නේවාසිකව රැඳී සිටීම සඳහා කිසිදු සේවකයකුට හෝ ටෙන්ඩර්කරුට අවසර නැත.
- xi. ආපනශාලාවල මුලුතැන්ගෙය සහ අවට මැසී මදුරුවන් බෝ වීමකින් තොරව පවත්වාගෙන යා යුතුය.විශ්වවිද්‍යාලයෙන් සනීපාරක්ෂක සේවා පවත්වා ගැනීමට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොකිරීමට වග බලාගත යුතුය.

12. ඉහත කොන්දේසි කඩකරන්නා වූ කොන්ත්‍රාත්කරුවන්ට විරුද්ධව පහත සඳහන් පරිදි ක්‍රියා කළ හැකිය.

(අ) උපකුලපති/ ලේඛකාධිකාරී හට මේ පිළිබඳව වාර්තා කර ඔහු හෝ ඇයගේ නියමය පරිදි ක්‍රියා කිරීම.

(ආ) සිදුකරනු ලබන එක් එක් කොන්දේසි කඩකිරීමක් වෙනුවෙන් දිනකට රුපියල් 1000.00 කට නොවැඩි දඩයක් අය කිරීම.

(ඇ) අදාළ ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කිරීම.

13. සෑම විටම ආපනශාලාව තුළ යාවත්කාලීන කළ මිල දර්ශනය ප්‍රදර්ශනය කර තිබීම.

14. ආපනශාලා කොන්ත්‍රාත්තුව භාර ගනු ලබන මෙහි භාරකරු ආපන ශාලාව හොඳින් පවත්වාගෙන යාම තහවුරු සිටීම සඳහා සතියේ සෑම දිනකම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ලේඛණයේ සටහන් කිරීම අනිවාර්යය.

15. අමතර ආහාර (උදා-බේකරි නිෂ්පාදන) සහ කෙටි ආහාර සහ පාන වර්ග රජයේ පිළිගත් මිල ගණන් හෝ ලකුණු කළ මිල ගණන් යන දෙකෙන් අඩු මිල ගණනට සැපයිය යුතුය.

විශ්වවිද්‍යාලය මඟින් පහත සඳහන් දෑ සපයනු ලැබේ.

01. පිරිසි කෝප්ප සහ පිහන් විශ්වවිද්‍යාලය මඟින් සපයනු ලැබේ. කොන්ත්‍රාත් කාලය අවසන් වී ආපනශාලාව ආපසු භාර දෙන විට විශ්වවිද්‍යාලය මඟින් සපයන ලද පිහන් කෝප්ප වල උෞණතාවයක් වුවහොත් ඇස්තමේන්තුගත මුදලින් 50% ක අලාභය ආරක්ෂක තැන්පතු මුදලින් අඩු කිරීමේ හැකියාව විශ්වවිද්‍යාලය සතුය.

02. ආහාර පිසීම සඳහා අවශ්‍ය මුළුතැන්ගෙයී උපකරණ හා භාජන වලින් සිමිත ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය මඟින් සපයනු ලැබේ. වරින්වර පිළිස්සන බොයිලේරු එලිමන්ට් කොන්ත්‍රාත්කරු විසින්ම සපයාගත යුතුය.

03. ආපනශාලාව සඳහා ජලය විශ්වවිද්‍යාලය විසින් නොමිලේ සපයනු ලබයි.

04. ගෑස් සහ අනෙකුත් ඉන්ධන කොන්ත්‍රාත්කරු විසින් සපයාගත යුතුය.

ලේඛකාධිකාරී
උච්ච වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
පස්සර පාර
බදුල්ල

උභව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා ආපනාශාලා සේවය පවත්වාගෙන යාම

ප්‍රධාන ආපනාශාලාව ටෙන්ඩර් අංක - යුඩබ්/ජීපී/සීඑස් /21/03

කෑම වට්ටෝරුව

අනු අංකය	ඒකකයක විස්තර	ඒකකයක අවම	ඒකකයක මිල	
			රු.	ශත
01.	සීනි දැමූ කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
02.	හකුරු සමඟ කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
03.	හකුරු හෝ සීනි නොදමා කිරි තේ කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
04.	සීනි දැමූ තේ කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
05.	හකුරු සමඟ තේ කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
06.	සීනි දැමූ එළකිරි කොප්පයක්	සාමාන්‍ය x 125 ml		
07.	සීනි නොදැමූ එළකිරි කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
08.	සීනි දැමූ කෝපි කෝප්පයක්	සාමාන්‍ය x 125 ml		
09.	සීනි නොදැමූ බිත්තර කෝපි කෝප්පයක්(නැවුම් බිත්තර සමඟ)	සාමාන්‍ය x 125 ml		
අමතර ආහාර භා රසකැවිලි වර්ග				
10.	බනිස් ගෙඩියක්	70g		
11.	කිඹුලා බනිස් එකක්	81g		
12.	වයිනස් රෝල් එකක් (එලවළු)	70g		
13.	බිත්තර බාගයක් සහිත රෝල් එකක්	84g		
14.	මස් රෝල් එකක් (කුකුල් මස්)	70g		
15.	මාළු රෝල් එකක්	70g		
16.	එලවළු කට්ලට් එකක්	42g		
17.	මස් කට්ලට් එකක් (කුකුල් මස්)	42g		
18.	මාළු කට්ලට් එකක්	42g		
19.	එලවළු පැට්ස් එකක්	42g		
20.	මාළු පැට්ස් එකක්	42g		
21.	මස් පැට්ස් එකක් (කුකුල් මස්)	42g		
22.	පැන් කේක් එකක්	70g		
23.	ලැවරිය එකක්	84g		
24.	වන්ඩු ආප්ප එකක්	84g		
25.	හැලප එකක්	84g		
26.	බටර් කේක් කැල්ලක්	42g		
27.	ස්පන්චි කේක් එකක්	42g		
28.	බිත්තර ආප්ප එකක්	100g		

29.	පරිප්පු වඩේ එකක්	56g		
30.	උළු වඩේ එකක්	42g		
31.	බිත්තර රොටියක්	100g		
32.	මාළු පාන් එකක්	සම්මත බර		
33.	සීනි සම්බෝල බනිස් එකක්	සම්මත බර		
34.	ජෑම් පාස් / ජෑම් බනිස් එකක්	සම්මත බර		
35.	ධාන්‍ය වර්ග පිරිසියක් (මුං ඇට,කඩල,වෙනත්)			

අමතර ආහාර භා රසකැවිලි වර්ග				
36.	පාන් කාලක්, පරිප්පු හෝ අල කර පොල් සම්බෝල සමඟ	112g		
37.	පාන් භාගයක් සමඟ පරිප්පු හෝ අල කර සහ පොල් සම්බෝල සමඟ	224g		
38.	තොසේ එකක් , තොසේ කරිය සමඟ	85g		
39.	රොටි එකක් (පොල්),ලුණු මිරිස් සමඟ	85g		
40.	සුදු ආප්පයක්, ලුණු මිරිස් සමඟ	85g		
41.	ඉදිආප්ප 10ක්, පරිප්පු හෝ අල කර සහ පොල් සම්බෝල සමඟ	420g		
42.	පිට්ටු කැල්ලක්, අල හෝ පරිප්පු හෝ අල කර සහ පොල් සම්බෝල සමඟ ලුණු මිරිස් අවශ්‍ය පරිදි	60g		
43.	කිරිබත් කැල්ලක්, ලුණු මිරිස් සමඟ	85g		
44.	කඩල හෝ මුං ඇට පිගානක් ලුණු මිරිස් හෝ පොල් සමඟ	250g		
45.	මඤ්ඤොක්කා පිභානක්, ලුණු මිරිස් සමඟ	450g		
46.	බතල පිගානක් ලුණු මිරිස් සමඟ	450g		
47.	තම්බාපු බිත්තරයක්			
48.	බිත්තරයක් (බාගෙට තම්බාපු)			
49.	බිත්තරයක් (බුල්ස් අයි)			
50.	කොළ කැද	250ml		
51.	මාළු සමඟ හොදි එකක් (30g ක මාළු කැල්ලක් විය යුතුය)			
52.	බිත්තරයක් සමඟ හොදි එකක්			
53.	පරිප්පු හොදි එකක්	අවම 85g		
54.	අල හොදි එකක්	අවම 85g		
55.	සීනි සම්බෝල	අවම 60g		
56.	කුකුල් මස් හොදි එකක්	අවම 85g කැල්ලක් සමඟ		
57.	කොත්තු රොටි (පරාටා)			
	1.කුකුල් මස් කොත්තු එකක් කරි සමඟ	400g		
	2.බිත්තර කොත්තු එකක් කරි සමඟ	400g		
	3.මාළු කොත්තු එකක් කරි සමඟ	400g		
58.	එලවළු මිශ්‍ර නුඩලස් පිගානක් (විලි පේස්ට් සමඟ කරි එකක්)	400g		
59.	එලවළු දෙකක් සමඟ බත් පිභානක්/ පැකට්ටුවක් (උදෑසන ආහාර සඳහා)	පැකට් 400g		
		පිභන් 400g		

60.	කරවල බැඳුම, සම්බෝල සහ එලවළු එකක් සමඟ රතු කැකුළු බත් පිභානක් (උදෑසන ආහාර සඳහා)	400g		
61.	එලවළු තුනක්, මැල්ලුම් හෝ සම්බෝලයක් සමඟ බත් පිභානක්/ පැකට්ටුවක්	පැකට් 400g		
		පිඟන් 450g		
62.	එලවළු තුනක්, මැල්ලුම් හෝ සම්බෝලයක් සහ මාළු සමඟ බත්(30g ක මාළු කැල්ලක් විය යුතුය) පිභානක් / පැකට්ටුවක්	පැකට් 400g		
		පිඟන් 450g		
63.	එලවළු තුනක්, මැල්ලුම් හෝ සම්බෝලයක් සහ බිත්තරයක් සමඟ බත් පිභානක්/ පැකට්ටුවක්	පැකට් 400g		
		පිඟන් 450g		
64.	එලවළු තුනක්, මැල්ලුම් හෝ සම්බෝලයක් සහ කුකුළු මස් සමඟ බත්(85g ක මස් කැල්ලක් විය යුතුය) පිභානක් / පැකට්ටුවක්	පැකට් 400g		
		පිඟන් 450g		
65.	අමතර බත් පිරිසියක් එළවළු 02 ක් සමඟ	අවම 100g		
66.	අමතර එළවළු ව්‍යාංජන දිසියක්	අවම 100g		
67.	පරාටා එකක්			
68.	භූමි රසිස්	බිත්තර භූමි රසිස්	400g	
		විකන් භූමි රසිස්	400g	

ප්‍රධාන ආහාර සඳහා සැපයෙන බත් සහල් වර්ගය අනුව වෙනත් මිල ගණන් යටතේ දැක්විය හැකිය.(උදා - සම්බා/සුදු කැකුළු/රතු කැකුළු ,නාඩු) මාළු වෙනුවට සැමන් වැනි වෙනත් ආදේශක භාවිතය සම්පූර්ණයෙන් තහනම්.

අතුරුපස

68.	ඇඹුල් කෙසෙල් අවම	අවම 56g		
69.	කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක්	අවම 56g		
70.	ආනමාළ කෙසෙල් ගෙඩියක්	අවම 112g		
71.	ඇන්බුන් කෙසෙල් ගෙඩියක්	අවම 168g		
72.	පාටි සැලඬි එකක්	140g		
73.	අයිස්ක්රීම් එකක්	168 g		
74.	අයිස්ක්රීම් සමඟ පාටි සැලඬි එකක්	168 g		
75.	යෝගට් එකක්	168 g		
76.	සිසිල් බීම	175 ml		
77.	නැවුම් පළතුරු බීම(වර්ගය සමඟ)	175 ml		

මෙම ලේඛණයට ඇතුළත් නොවන එහෙත් ශිෂ්‍ය, කාර්ය මණ්ඩල ඉල්ලීම් හා අවශ්‍යතා ඉල්ලුම් කෙරෙන/ඇණවුම් කෙරෙන වෙනත් ආහාරපාන සුදුසු ප්‍රමිතීන්ට අනුකූලව විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ ලබාදීමේ හැකියාව ඇත.එක් එක් කාණ්ඩයන් යටතේ දක්වා ඇති ආහාර වර්ග වලින් අවම වශයෙන් අර්ධ ප්‍රමාණයක්වත් තිබිය යුතුය.

ලේඛකාධිකාරී

ටෙන්ඩර් කොන්දේසි කියවා බලා උත්ත මිලගණන් ඉදිරිපත් කරමි.

නම -

ලිපිනය -

දුරකථන අංකය -

ජා.හැ.අංකය -

අත්සන -

දිනය -

සනීපාරක්ෂක විධිවිධාන

01. සියලුම ආපනශාලා සේවකයින් හඳුනා ගැනීමට පහසු වන ලෙස දිග කලිසමකින් හෝ සරමකින් හෝ එකම වර්ණයක කමිසකින් සැරසී සිටිය යුතුය. නිරතුරුවම ආපන ශාලා සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ආවරණ පිළි සහ විශ්වවිද්‍යාල සේවකයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය සබන් තුවා අත්පිසිනා ආදිය සැපයිය යුතුය. පෞද්ගලික සනීපාරක්ෂාව ඉතා හොඳ තත්වයෙන් තිබිය යුතුය.

02. ආපන ශාලාවේ පාවිච්චියට ගැනෙන පිහන් සහ කෝප්ප මැටි හෝ වීදුරු බඳුන් විය යුතු අතර අනෙකුත් භාජන මැටි ප්ලාස්ටික් හෝ වීදුරු උපකරණ විය යුතුය. ඒවා ඉතා වත් පිරිසිදු තත්වයෙන් තිබිය යුතුය. සැමවිටම එක් ආහාරයක් පිළියෙළ කිරීමෙන් පසු ඊළඟ ආහාරය පිසීමට පෙර කපන ලැලි පිහි සහ ආහාර ගන්නා භාජන ඉතා හොඳින් පිරිසිදු කළ යුතුය.

03. සියලුම ආහාර හසුරුවන්නන් සහ මෙහෙකරුවන් බෝවන රෝග වාහකයෙකු නම් ඔහු හෝ ඇය ආහාර පිසීමෙන් සහ අනෙකුත් කාර්යන්ගෙන් වහා ඉවත් විය යුතුය.

04. සියලුම ආහාර හසුරුවන්නන් සහ මෙහෙකරුවන් හට ආහාර පාන පිසීමේදී හැසිරවීමේදී සහ පිළිගන්වීමේදී දුම්බිම තහනම්. එමෙන්ම දුම්බිම තහනම් යනුවෙන් දැන්වීමක් ආහාර පිසින ස්ථාන කරාම සහ ආහාර ගබඩා කරන ස්ථාන වල ප්‍රදර්ශනය හා පවත්වාගෙන යා යුතුය.

05. ආහාර පාන රැස් කර තැබීම පිළිබඳ සනීපාරක්ෂක නීති රීති වලට සරිලන පරිදි හා කෘමීන් හට පැමිණිය නොහැකි පරිදි වීදුරු අල්මාරි තුළ ආහාර පාන තැන්පත් කළ යුතු අතර පළඳු වී ගිය හා නුසුදුසු භාණ්ඩ හෝ උපකරණ පාවිච්චි නොකළ යුතුය. (ආහාර පිළියෙල කිරීම හා තබා ගැනීම පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් සපයන වෙනත් උපදෙස් ඇතොත් ඒවාට අනුව කටයුතු කිරීමට එකඟ විය යුතුය.)

06. සියලුම ද්‍රව්‍ය ගබඩා කිරීම, ආහාර පාන පිළියෙල කිරීම හා සැපයිය ඉතා පිරිසිදුව කළ යුතුය.

07. අත් ආවරණ පැළඳ හෝ ඒ සඳහා භාවිතා කරන අඩුවකින් අල්ලා පිසු ආහාර හා කෑමට ගන්නා වෙනත් ආහාර බෙදීම් කළ යුතුය.

08. ආපන ශාලා සහ මුලුතැන්ගෙය අවට මදුරුවන් බෝවීමකින් තොරව පවත්වා ගෙන යා යුතුය. විශ්වවිද්‍යාලයේ සනීපාරක්ෂක සේවා පවත්වා ගැනීමට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොවිය යුතුය.

09. ආපනශාලාව පවත්වාගෙන යාමේදී දිනපතා ආපනශාලාවේ ඇතුළත හා පිටත පිරිසිදු කළ යුතුය. ආපනශාලාවේ බිම, බිත්ති, වහලය, ජනෙල් හා ලී බඩු දුවලි මකුළුදැල් හා ආහාර කැබලිවලින් තොරව නිතරම පිරිසිදුව තිබිය යුතුය.

10. ආහාර පිළියෙල කරන බඳුන්, භාජන සෝදන ටැංකිය ආදිය දිනපතා හොඳින් පිරිසිදු කළ යුතුය.

11. ආහාර කැබලි පිටත කාණු වලට යොමු නොකළ යුතු අතර ඒවා කසළ බඳුන් තුළට පමණක් දැමිය යුතුය.